

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

හෝමියෝපති වෛද්‍ය සභාවේ 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ජරමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත ප්‍රකාරව, විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳ අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමණාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතුකර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතාකර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 1 හි 80 ඡේදය පරිදි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීමේදී වර්ෂයට අඩු කාලපරිච්ඡේදයක් තුළ නිරවුල් කිරීමට නියමිත බැරකම් පමණක් ජංගම බැරකම් යටතේ වර්ගීකරණය කළ යුතු වුවත්, ඊට අනුකූල නොවන ලෙස පාරිතෝෂික සඳහා වෙන් කිරීම් මුළු වටිනාකම වූ රු.3,091,142ක් ජංගම බැරකම් යටතේ දක්වා තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මෙම වරද 2023 වර්ෂයේ අවසන් ගිණුම මගින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.

නිර්දේශය

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

(අ) ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබුණු පිරිවැය රු.7,547,721ක්වූ ගොඩනැගිලි පුනරුත්ථාපනය හා වැඩි දියුණුකිරීම් වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ක්ෂය ප්‍රතිපාදනයක් කර නොතිබුණි.

(ආ) අමාත්‍යාංශය විසින් සමාලෝචිත වර්ෂය තුළ වෛද්‍ය සභාව සඳහා පිරියත හා උපකරණ මිලදීගැනීම වෙනුවෙන් වැයකරන ලද රු.971,349 ක් වූ රජයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව දැක්වීමට කටයුතු කරන බව.

මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව දැක්වීමට කටයුතු කරන බව.

නිර්දේශය

නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

එම

(ඇ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ තොරතුරුවලට අනුව වෛද්‍ය සභාවේ කටයුතු වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළ දරන ලද රජයේ පුනරාවර්තන වියදම රු.29,810,198ක් වුවද, විගණනය වෙත ඉදිරිපත් කළ මූල්‍ය ප්‍රකාශනවලට අනුව එය රු.34,807,958ක් වූයෙන් රු.4,997,760ක් වැඩියෙන් දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- | | | |
|--|---|--|
| (i) අමාත්‍යාංශය විසින් සමාලෝචිත වර්ෂයේ වෛද්‍ය සභාව වෙනුවෙන් අවස්ථා 26කදී වැය කර තිබුණු රු.1,451,562ක් වූ වියදම් මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොතිබුණු අතර ඒ හේතුවෙන් රජයෙන් ලද පුනරාවර්තන ප්‍රතිපාදන හා අදාළ වියදම් ගිණුම් එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි. | විගණන ආයතනය වෙත ඉදිරිපත් කරන ලද වඩුවර්පත්වල අගයන් නිවැරදිව පුනරාවර්තන වියදම් යටතේ හඳුනා නොගැනීම හේතුවෙන් සිදුවූවක් බව හා 2023 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළින් ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව. | එම |
| (ii) වර්ෂය තුළ සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් වෙත ගෙවන ලද එකතුව රු.4,831,551ක් වූ මුදලක් ද්විගණනයවීම හේතුවෙන් වර්ෂයේ පුනරාවර්තන ප්‍රතිපාදන හා කාර්යමණ්ඩල වැටුප් හා දීමනා එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. | සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් වෙත ගෙවන ලද මුදල මාසිකව නිවැරදිව ගණනය කර ගිණුම්වලට ඇතුළත් කර ඇති බව හා ගිණුම් පරීක්ෂා කිරීමේදී ද්විගණනයක් සිදුවී නොමැති බව. | එම |
| (iii) එක්සත් රාජධානියෙහි බෝධි සායනය විසින් වෛද්‍ය සායන පැවැත්වීම සඳහා වෛද්‍ය සභාව වෙත ලබා දී තිබුණු රු.760,000ක ප්‍රදානයක් ආදායමක් ලෙස වෙනම හඳුනාගැනීමකින් තොරව රජයේ පුනරාවර්තන ප්‍රතිපාදන ලෙස සලකා ගිණුම්ගත කර තිබුණි. | 2023 මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී නිවැරදි කර ගැනීමට සටහන් කර ගන්නා ලද බව. | එම |
| (iv) එකතුව රු.271,585ක් වූ හිඟ වැටුප් ගෙවීම් ද්විගණනයවීම හේතුවෙන් පුනරාවර්තන ප්‍රතිපාදන සහ කාර්යමණ්ඩල වැටුප් හා දීමනා එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. | හිඟ වැටුප් ගෙවීම් වලට අදාළව මැයි හා අගෝස්තු පිළිවෙලින් රු.100,314.50ක් හා රු.215,118.25ක් වැටුප් ගෙවීම් ගිණුමට සහ රජයේ පුනරාවර්තන ප්‍රදානයට ඇතුළත් කර ඇති බව හා විගණන ආයතනයේ වැටුප් ගිණුම හා ඊට අදාළ ජ'නල් සටහන් අනුව ද්විගණනයක් සිදු වී නොමැති බව. | ද්විගණනයවීම සිදුවී ඇත. නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. |
| (v) නීතිමය කටයුත්තක් හේතුවෙන් ගෙවීම්කර නොතිබුණු හිටපු ලේඛකාධිකාරීගේ රු.260,703ක් වූ පාරිතෝෂිත මුදල් වියදමක් ලෙස සලකා පුනරාවර්තන ප්‍රතිපාදන ගිණුමට බැරකර පාරිතෝෂිත වියදම් ගිණුම හරකර තිබීම හේතුවෙන් වර්ෂයේ පුනරාවර්තන | ඉදිරි ගිණුම් වර්ෂය තුළ එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව. | නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. |

ප්‍රතිපාදන සහ පාරිතෝෂිත වියදම් එම
වටිනාකමින් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල
දක්වා තිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 2016 අංක 10 දරන භෝමියෝපති පනතේ				
(i) 15 වගන්තියේ (ඇ) හා (ඉ) උප වගන්ති	භෝමියෝපති වෛද්‍ය සභාව විසින් භෝමියෝපති ආයතනයක් පිහිටුවා පවත්වාගෙන යාමට කටයුතු කර නොතිබුණු අතර භෝමියෝපති වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර ලබාදෙන භෝමියෝපති ආයතන නියාමනයට අදාළව අවම ප්‍රමිතීන් තීරණය කර ඒ අනුව එම ආයතන නියාමනයට හා පාලනයට අවශ්‍ය පියවර ගැනීමට මෙතෙක් කටයුතු කර නොතිබුණි.	භෝමියෝපති ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මූලික පියවරයන් ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයත් සමග භෝමියෝපති ආයතනයක් පිහිටුවීම සම්බන්ධ කටයුතු සිදු කරන බව.	භෝමියෝපති පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.	
(ii) 31(1) උප වගන්තිය	භෝමියෝපති ඖෂධවේදීන් ලියාපදිංචිකිරීම සඳහා භෝමියෝපති ඖෂධවේදී ලේඛනයක් පවත්වාගෙන යාමට කටයුතු කළයුතු වුවද, මෙම විධිවිධාන ක්‍රියාත්මකකිරීම සඳහා වූ රෙගුලාසි සම්පාදනය කර නොතිබීම හේතුවෙන් 2024 ඔක්තෝබර් 21 දින වනවිටත් එවැනි ලේඛනයක් පවත්වාගෙන යාමට කටයුතු කර නොතිබුණි.	රෙගුලාසි සම්පාදනය මේ වන විට සිදු කරමින් පවතින අතර ඉදිරියේදී ඖෂධවේදීන් ලියාපදිංචිය සිදු කරන බව.		
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදයේ 16.1 වගන්තිය	සේවයෙහි ස්ථිර කිරීම, උසස් කිරීම හා කාර්යක්ෂමතා කඩඉම් වලින් උසස් කිරීම ආදී විභාග නියමිත දිනවල පැවැත්වීමට ආයතන ප්‍රධානී වගබලා ගතයුතු වුවත්, 2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා බඳවාගෙන තිබුණු තනතුරු 04 කට අදාළව නිලධාරීන් 30දෙනෙකු වෙනුවෙන් විගණිත දිනය වන 2024 ඔක්තෝබර් 21 දින වනවිටත් කාර්යක්ෂමතා කඩඉම් විභාග	කාර්යක්ෂමතා කඩඉම් විභාගය පැවැත්වීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බව හා එය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව.	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.	

පැවැත්වීමට කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් ඇතැම් නිලධාරීන් සේවයෙහි ස්ථිර කළ නොහැකිව තිබුණු අතර ඔවුන්ගේ පරිවාස කාලය දීර්ඝ කිරීමටද කටයුතු කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 133	වෛද්‍ය සභාව සඳහා අභ්‍යන්තර විගණන අංශයක් පිහිටුවා නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මගින් හෝ සමාලෝචිත වර්ෂය සඳහා අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.	සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනය සිදු කිරීම සඳහා කටයුතු කරන බව.	මගින් මුදල් රෙගුලාසි උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.
------------------------	--	--	--

(ii) මුදල් රෙගුලාසි 395(ඇ)	බැංකු ගිණුම්වල එක් එක් මාසයේ ගනුදෙනු තත්ත්වය සම්බන්ධයෙන් ඊළඟ මාසයේ 15දිනට පෙර බැංකු සැසඳුමක් පිළියෙල කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයට අදාළව ලංකා බැංකුවේ අංක 0002026466 දරන ජංගම බැංකු ගිණුම සම්බන්ධයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කර නොතිබුණි.	බැංකු සැසඳුම් අදාළ කාලයේදී පිළියෙල කිරීම ලේඛනාධිකාරී වෙත උපදෙස් ලබා දී ඇත.	එම
----------------------------	---	--	----

(ඈ) 2018නොවැම්බර්14 දිනැති අංක 2/2018 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමක මුදල් තැන්පත් කළ යුතු වුවද, 2009 වර්ෂයේදී අයකර තිබුණු රු.1,204,500ක පාඨමාලා ගාස්තු පෞද්ගලික බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත්කර තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ අවසානය වනවිට එම ගිණුමේ ශේෂය රු.2,094,193 ක් විය. 2022 නොවැම්බර් 30 දිනැති අංක 6.2 දරන පාලක මණ්ඩල තීරණය මගින් මෙම ඉතිරිකිරීමේ ගිණුම අවලංගු කර ස්ථිර තැන්පතුවක් ලෙස ලංකා බැංකුවේ තැන්පත් කිරීමට තීරණය කර තිබුණද,	එම තැන්පතුව ලංකා බැංකුවේ ස්ථිර තැන්පතුවක් ලෙස පවත්වාගෙන යාමට ඉදිරියේදී කටයුතු කරන බව.	රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ වලට අනුකූලව කටයුතු කළ යුතුය.
---	--	---	---

සමාලෝචිත වර්ෂයේ අවසානය
වන විටත් ඊට අනුකූලව කටයුතු
කර නොතිබුණි.

- (ඉ) 2021 නොවැම්බර් මූල්‍ය වර්ෂය අවසන් වීමෙන් දින 16 දිනැති අංක 60ක් ඇතුළත විගණකාධිපති වෙත අනුමත මූල්‍ය ප්‍රකාශන හා වාර්ෂික වාර්තාවේ කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතු වුවද, 2022 මූල්‍ය වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන මාස 17 කට වඩා වැඩි කාල ප්‍රමාදයක් සහිතව 2024 අගෝස්තු 23 දින ඉදිරිපත් කර තිබුණි.
- භෝමියෝපති වෛද්‍ය සභාවේ රාජ්‍ය ගණකාධිකාරීවරයෙකු නොමැති වීම, සේවක පුරප්පාඩු පැවතීම හා භෝමියෝපති වෛද්‍ය සභාවේ දූර කාලය අවසන් වීමෙන් පසු නව වෛද්‍ය සභාවක් පිහිටුවීමට විශාල කාලයක් ගතවූ බැවින් මෙම ප්‍රමාදය සිදු වූ බව හා ඉදිරියේදී නියමිත කාලය තුළ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන බව.
- රාජ්‍ය පරිපාලන වක්‍රලේඛවලට අනුකූලව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.900,779ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ඌණතාවය රු.312,581 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,213,360 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වැඩිවීමට සමාලෝචිත වර්ෂයේ වෙනත් අයහාර රු.3,234,645කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) මහජන මුදල් රැස්කිරීම සඳහා බලයක් ලැබෙන කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිව හා විධිමත් අනුමැතියකින් තොරව “භෝමියෝපති අරමුදල” නමින්, එකක් රු.5,000ක වටිනාකමක් සහිත ආධාර පත්‍ර පොත් මුද්‍රණයකර තිබුණි. මුද්‍රණය කළ වර්ෂය, මුද්‍රණය කළ මුළු ආධාර පත්‍ර සංඛ්‍යාව, ආධාර පත්‍ර අලෙවි ආදායම හා එම මුදල් බැංකුගත කිරීම පිළිබඳ තොරතුරු කිසිවක් සභාව සතුව නොතිබුණි. පැවති පහළම පොත් අංකය හා ඉහළම පොත් අංකය අතර පොත් 159ක හිඟයක් පැවති අතර එමගින් රැස්කළ හැකිව තිබුණු මුළු මුදල රු. 795,000ක් විය.ඉන් පොත් 416ක තොගයක් ඉතිරිව පැවතුණු අතර විගණනය විසින් අවස්ථා කිහිපයකදී පෙන්වා දී තිබුණු නමුත් 2024 ඔක්තෝබර් 21 දින වනවිටත් එම ආධාර පත්‍ර පොත් අවලංගු කිරීමට හෝ අපහරණය කර ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.	සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සභාව එක්ව කමිටුවක් පිහිටුවා එම ආධාර පොත් අපහරණය කිරීමට කටයුතු කරන බව.	මෙම ආධාර පොත් තොගය කඩිනමින් අපහරණය කර ඉවත්කිරීමට කටයුතු කළ යුතුය.	

(ආ) 2022 සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත හෝමියෝපති සංවර්ධන අරමුදලක් පිහිටුවා එම අරමුදලට මුදල් රැස්කිරීම වෙනුවෙන් මහජන බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කර පරිත්‍යාග ලෙස රු.1,180,245 ක මුදලක් රැස් කර තිබුණු අතර එම අරමුදලින් ගොඩනැගිලි පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් රු.575,000ක් හා වෙබ් පිටුවක් නිර්මාණය කිරීම සඳහා රු.20,800ක වියදමක් දරා තිබුණි. මෙම ආදායම හෝමියෝපති සංවර්ධන අරමුදලේ ආදායම ලෙස නොදක්වා බෝධි සායනය සඳහා ලද ආදායම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු අතර එම ගිණුම යටතේ වෛද්‍ය සභාවේ අරමුණු ගත කාර්යයන්ගෙන් බැහැරව වෛද්‍යවරුන්ගේ සුභද හමුවක් සඳහා රු.345,000ක මුදලක් එකතු කර එහි වියදම් ලෙස රු.297,500ක් වැයකර තිබුණි.	හෝමියෝපති වෛද්‍ය සභාවේ අනුමත කාර්යමණ්ඩලයට ගණකාධිකාරීවරයෙකු නොමැති බැවින් අවසන් ගිණුම් කටයුතු සිදු කරනු ලබන්නේ බාහිර පාර්ශවයන් සම්බන්ධ කරගන්නා හෙයින් එම ගිණුම් සැකසීමේදී ලබා දුන් දත්ත එම පාර්ශවය විසින් ලබා ගැනීමේදී සිදු වූ පැටලීලි සහගත තත්ත්වයක් මත මෙය සිදු වී ඇති බව හා ඉදිරි ගිණුම් කටයුතු සිදු කිරීමේදී මෙම දත්තයන් නිවැරදිව දක්වන බව.	සභාවේ අරමුණුගත කාර්යයන් ඉටුකිරීමට කටයුතු කළ යුතුය.
---	---	---

3.2 නිශ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 10 දරන හෝමියෝපති පනතේ විධිවිධානවලට අනුව හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා 2008වර්ෂයේදී ගොඩනැගිල්ලක් ඉදිකර 2009වර්ෂයේදී ඒ සඳහා රු.1,199,254 ක ලී බඩු හා වෙනත් අවශ්‍යඋපකරණ සපයාගෙන තිබුණි. එහි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අදාළ නීතිමය රාමුව පිළියෙල කර නොතිබීම හා අවශ්‍ය මානව සම්පත් නොමැතිවීම හේතුවෙන් 2024 ඔක්තෝබර් 21 දින වන විටත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. ඒ අනුව මිලදීගෙන තිබුණු ස්ථාවර වත්කම් වර්ෂ 15 කට අධික කාලයක් තිස්සේ නිෂ්කාර්යව පැවතුණු අතරගොඩනැගිල්ල අරමුණුගත කාර්යයෙන් බැහැරව හෝමියෝපති වෛද්‍ය සභාවේකාර්යාලය පවත්වාගෙනයාම සඳහා භාවිතා කර තිබුණි.	වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා මූලික කටයුතු සහ නීතිමය රාමුව පිළියෙල කරමින් පවතින බව හා වෛද්‍ය විද්‍යාලයේ සඳහා මිලදීගෙන ඇති වත්කම් ඉදිරියේදී නිසි ආකාරයෙන් භාවිතා කරන බව.	ඉදිකර ඇති ගොඩනැගිල්ල හා මිලදීගෙන ඇති උපකරණ අදාළ අරමුණ වෙනුවෙන් යොදාගැනීමට කඩිනමින් පියවර ගත යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත කාර්යමණ්ඩලය 48ක් වුවද තරා කාර්යමණ්ඩලය 35 ක් විය. සභාව සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය නිලධාරීන් 02ක් හා ඖෂධ සංයෝජකවරු 09 දෙනෙකුගේ පුරප්පාඩු පිරවීමට 2024 ඔක්තෝබර් 21 දින වන විටත් කටයුතු කර නොතිබුණි.	නව වක්‍රලේඛ අනුව පුරප්පාඩු පිරවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුමැතියට යොමු කර ඇති බව.	මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.